



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதිය, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல
My No
DSD/HO/05/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No
DSD/HO/DG/වක්‍රලේඛ

දිනය
திகதி
Date
2021.02.17

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ :- 2021/02

සියළුම සමෘද්ධි විධායක කමිටු/ පාලක මණ්ඩල සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති / සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමණාකරුවන්.

Covid-19 වෛරසය වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ සමෘද්ධි සහනාධාරලාභීන් සහන පියවර සහ සමෘද්ධි අරුණළු සහන ණය වැඩසටහන් යටතේ ලබාදුන් ණය මුදල්, දීමනාවක් බවට පරිවර්තනය කිරීම

2020.04.10 දින නිකුත් කරන ලද අංක DSD/HO/DG/වක්‍රලේඛ උපදෙස් පරිදි “සහන පියවර” සහ අරුණළු සහන ණය වැඩසටහන යටතේ ලබාදුන් ණය මුදල් දීමනාවක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.

02. එම වක්‍රලේඛ උපදෙස් හි ඡේද අංක 03 හි සඳහන් පරිදි, ලබාදුන් ණය අත්තිකාරම් දීමනාවක් ලෙස පරිවර්තනය කිරීම සඳහා පහත පරිදි ගිණුම් සටහන් තබන ලෙස දන්වමි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපූර්ණය
කරගත යුතු අරමුදල් ගිණුම (කේත අංකය - 3316) - හර


ලැබිය යුතු ණය ගිණුම - සහන පියවර (කේත අංක 3124) }
හෝ } - බැර
ලැබිය යුතු ණය ගිණුම් - සමෘද්ධි අරුණළු ප්‍රතිමූල්‍ය
අයිරා ගිණුම (කේත අංක 3120)

03. ඉහත ඡේද අංක 02 හි සඳහන් පරිදි ගිණුම් සටහන් තබා, පහත ලෙජර් සහ රෙජිස්තරවල ද සටහන් තැබිය යුතුය.

- 3.1 මෙම ගිණුම් සටහන තබන දිනයට පුද්ගලික ණය ලෙජර්වල හර ශේෂය බැර කර, ශේෂය “0” කල යුතුය. එසැනින් “සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපූර්ණය කරගත යුතු අරමුදල් ගිණුමට “ ගෙන ගිය බවට සටහන් තැබිය යුතුය.
- 3.2 මෙම ණය වැඩසටහන් සඳහා පවත්වාගෙන යන ණය පාලන රෙජිස්තරය සහ ණය පාලන ලෙජර්වල ද අයකර ගත් මුදලක් ලෙස සටහන් තැබිය යුතුය.
- 3.3 මෙම ණය මුදල් සම්බන්ධ, ණය ඉල්ලුම් පත්‍ර සහ ගිවිසුම් පත්‍ර ඇතුළු අනිකුත් ලියවිලි සුරක්ෂිත ගොනු කල යුතුය.

04. ඉහත සඳහන් වක්‍රලේඛ ලිපියේ ඡේද අංක 07 හි සඳහන් පරිදි, සමාජ ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයෙකු, මෙම ණය වැඩසටහන් යටතේ ණය මුදල් ලබාගෙන ඇත්නම්, සහන ණය මුදල පොලී රහිතව අයකර ගත යුතුය.

05. මෙම ණය මුදල්, දීමනාවක් ලෙස පරිවර්තනය කිරීම කඩිනම් කිරීම සිදු කරනු ලබන්නේ, බැංකු පරිගණක වැඩසටහනට පහසුවක් ඇති කිරීමට වේ. දීමනා වශයෙන් සමෘද්ධි බැංකුවට ලැබීමට නියමිත මුදල් දෙපාර්තමේන්තුවට ලද විගස ලබාදීමට කටයුතු කරන බවත් දන්වමි.



ආර්.පී.බී. තිලකසිරි,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|---|-------------------|
| 1. ලේකම් - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - කා.දැ.ස. |
| 3. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - දැ.ස. හා අ.ක.ස. |
| 4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - කා.දැ.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. | - කා.දැ.ස. |
| 6. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - අ.ක.ස. |